

ශ්‍රී ලංකාවේ ටෙරටාද බෝධිසත්ත්ව සංකල්පයේ

වර්ධනය හා ව්‍යාප්තිය

(ක්‍රි.ව. 7 සියවසේ සිට 15 සුදුවස දක්වා)

කැලුණීය විශ්වවිද්‍යාලයේ පාලි හා බොද්ධ අධ්‍යයන පූර්වාත් උපාධි ආයතනයේ දරුණු ප්‍රතිච්ඡල පරික්ෂණ සංඛ්‍යා පමිණුරුණ කිරීමේ වස් ඉදිරිපත් කරණු ලබන පර්යේෂණ ත්‍රිත්ව්‍ය නිවත්තනයයි.

1997 සැප්තැම්බර්

එම්.කේ.ඩී.විජේරත්න විසිනි

අධික්ෂක

මහාචාර්ය තිලක් කාර්යවසම

සාරාංශය

'බෝධිසත්ත' යන වචනයට බොහෝ කාලයක සිට විද්‍යාත්තන් විවිධ අර්ථ කථනයන් සපයා ඇත. නිකාය ග්‍රන්ථවල මේ වචනය යෙදී ඇති ආකාරය අනුව බුද්ධත්ව පූරණය උදෙසා වර්යාලී යෙදෙන්නා යන අර්ථය ගම්හාවන බව සිවහැකිය.

පාරමිතාවල මූලාරම්භය ත්‍රිඹික්ෂාව පදනම් කරගෙන ඇති වූ බව දිස නිකායේ මහා සිහ්නාද, ගුහ ආදි සූත්‍රවලට අනුව පෙනෙන අතර එම අදහස එරවාදු,සරවාස්ති වාද,මහා සාංසික යන නිකායයන් පසු කාලයේ දී ඇති වැඩි අසුරන් සංවර්ධනයට පත් කළ බව පෙනේ. ප්‍රදා පාරමිතා සාහිත්‍යය ඔස්සේ බෝධිසත්ව අදහස එක් පාරශ්වයකින් වර්ධනය වූ අතර අනිධර්ම සංවර්ධනය ඔස්සේ තවත් පාරශ්වයකින් වර්ධනය වූති. හ්‍රි.ප්‍ර.1 වන සියවස වනවීත් මෙකි වර්ධනයන්, නිකාය ග්‍රන්ථවලින් ප්‍රකටව තිබූ ප්‍රමාණය ඉක්මවූ බවක් නොපෙන්වයි.

ජාතක කථාවලින් ජනතා සිත් සතන් තුළ සත්‍යවූහන් කර තිබූ සමාජ පුරුෂාර්ථයන් මෙනම වන්දන මානන වත් පිළිවෙත් ද විමසීමෙන් මූල් සියවස් 7 ක පමණ කාලය තුළ ලක්දීව පැවති බෝධිසත්ව අදහසේ ස්වභාවය අවබෝධ කර ගත ගැකිය. එම අදහස තුළ කේත්දැනව පැවතියේ මෙත් බෝධිසත්වයන් පිළිබඳ විස්වායායි. බාහු වන්දන වනපිළිවෙත් බුද්ධ සංක්ලේෂයේ වර්ධනයන් තහවුරු විමට එක් අතකින් බ්ලපෑ අතර එක් තහවුරු විම බෝධිසත්ව අදහසේ හැවැශේම කෙරෙහි ද හේතු සාධක වූණි.

බඳ්දක නිකායේ අවුවා ග්‍රන්ථ අතරද මෙම සංක්ලේෂයේ විවිධ සංවර්ධන ස්ථරයන් දැකිය. සම්පිණීව මහානිදාන සූත්‍රය විමසීමෙන් පැශ්වාද් අනුරුදුර අවදියේ මෙම සංක්ලේෂය පැවති ආකාරයන් රුම අනුබද්ධවූ ඔතාංග පිළිබඳ විස්තරන් දැනහැකි වේ. අනාගතවංග සාහිත්‍යය තුළදීක් මෙත් බෝධිසත්වයන් ගැන භා අනාගත මෙත්ය බුදුරුදුන්ගේ පහළ විම ගැන කියුවෙන කථාන්තර සම්භයක් පමණක් නොව එරවාදු බෝධිසත්ව අදහස සමකාලින සමාජ සන්දර්ජය තුළ ප්‍රතිඵ්‍යාපනව පැවති ආකාරයද හෙලිකරන ග්‍රන්ථ සම්භයකි.

අමුවාවල සඳහන්ට තිබූ හික්පුන් වහන්සේලාට 'සිතුපසය' සැපයීමේ සිරින් බෝධිසත්ව අදහස සමග තවදුරටත් වර්ධනය කළ අපුරුද මෙම කෘතින්ගෙන් පැහැදිලිව දැකිය හැකිය. බෝධිසත්ව ප්‍රතිපදාවන් සම්බන්ධව එරගාරා අමුවාවෙන් වඩාන් ප්‍රකට කළ ප්‍රජාවේ හා කරුණාවේ අනෙකාන් සබැඳියාව සිංහල රජුන් ස්වකිය පාලන වර්යාවත්ව ගලපා ගන් අපුරු පසු අනුරාධපුර අවදියේ එතිහාසික සාධක පිරික්සුමෙන් මැත්ත්වන් පෙනී යනු ඇත. දස පාරමිතා සමතිස් පාරමිතා ලෙසින් පුරණය කිරීම කෙරෙහි ද, සිතු සහරාවතින් රට වැසියාට යැලකුම් කිරීම කෙරෙහි ද ප්‍රජාව හා කරුණාව සම්බන්ධයෙන් වූ ඉහත ක්‍රි අදහස් බල පැව කිව හැකිය.

වර්ප 2 ක පමණ ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ සිරස්සබෝධි රජුගෙන් ආරම්භ වූ බෝධිසත්ව වර්යාව කෙරෙහි 15 වන සියවසිනුත් මැත කාලය දක්වාම සිංහල රජුන් දකුවූ සැලකිල්ල අතිමහන්ය. 'සිරස්සබෝධි' යන්න රාජකිය විරැදුවලියක් ලෙසින් සිංහල රජුන් හාවිතයට ගැනීම තුළ මවුන් නම රටවැසි ජනතාවට ඒත්තු ගැන්වීමට අපේක්ෂා කරන ලද්දේ තමන්ද බෝධිසත්ව වර්යාවට අනුගතව සිටින බවකි. මෙම වර්යාව මහායාන ලක්ෂණ පලකරන්නක් බවට මැත කාලීන වියතුන් කර ඇති අර්ථ කථනයන් සාවද්‍ය බව රට අදාළ වූ සාධක විමසීමේ ද මැත්තින් පෙනියයි.

ලක්දිව මූල් අවදියේ පටන්ම බෝධිසත්ව වන්දනයක් පැවති බව පෙන්වා දීමට මැත කාලීන ඇතැම් විමර්ශනයන් මගින් උත්සාහ ගෙන ඇත්ත මූලාශ්‍ර සාධක තුළින් පෙනියන්නේ එවැනි බෝධිසත්ව වන්දනයක් ලක්දිව තොපැවති බවය. මහායාන බෝධිසත්ව වන්දනයට විකල්පයක් වශයෙන් එරවාදින් මෙති බෝධිසත්ව අදහස ඉදිරිපත් කළ බවට දක්වා ඇති මතයන් ද පිළිගැනීමට අදාළවූ සාධක අපට හමුවන්නේ නැත.

බොද්ධ සම්ප්‍රදාය තුළ පුද්ගල කේත්දියන්වය පෝෂණය වීමට බාතු වන්දනය බළවත් ආධාරකයක් විය. පුද්ගල කේත්දියන්වය ප්‍රකට කරන 'වකුවරුන්' අදහස එක් පසකිනුත් බෝධිසත්ව වර්යා තවත් පසකිනුත් වර්ධනය වූ අපුරු මධ්‍ය කාලයේ මූලාශ්‍ර සාධක තුළින් දැකිය.

සංයෝගන භාජාව මයේයේ දකුණු ඉන්දියානු හිත්ද හා බ්‍රාහ්මණ සංයෝගනීයේ විවිධ අංශයන්ගෙන් වූ බලපෑමන්, යොලි හිකුණුන් වහන්යේලා ලක්දිව හිකුණු සායනයට දැක්වූ දායකත්වයන්, අනිධරම ව්‍යාබෘතයනුත් මධ්‍ය කාලයේ ලක්දිව බොධිසත්ත් අදහසේ හැඩගැස්මට විවිධාකාරයෙන් උපස්ථිතිහක වූහ.

ඉන්දිය ආභාෂය තුළ යම් යම් සංවර්ධනයන්ට ලක් වූ ලක්දිව 'කුල' තුමය මගින් ක්ෂේත්‍රීය, බ්‍රාහ්මණ වංශවල අයට පමණක් බුද්ධත්ව ප්‍රාර්ථනයට අවකාශ සලසුමින් බොධිසත්ත් වරයා හැඩගැසී ගිය අයුරු පිළිචාදු මධ්‍ය කාලයේ බණත්‍රා සාහිත්‍ය තුළින් දැකිය හැකිය. මෙම අවදිය වන විට රජු කෙමෙන් දේළත්වය කරා ගමන් කළ බවක් පෙනෙන අතර රටවැසියා බොධිසත්ත් ලක්ෂණ දැකිය හැකි ප්‍රාදේශීල රජුන් කෙරෙහි බුඩුමන් පෑ අයුරුද අපට දැකිය හැකිය.

මධ්‍ය කාලයේ අවසන් අවදිය වන විට බොධිසත්ත්ව සංකල්පය සම්බන්ධව රටවැසියා තුළ තුළ අවබෝධයට හා විශ්වාසයට අනුකූලව එම අවදියේ රජුන්ගේ හා ප්‍රහුන්ගේ ක්‍රියාකාලාපයන් පැවතුණේද යන්න සැක සහිත වේ.